

මධ්‍යම බැංකුකරුවන්ගේ බැංකුවේ අනතුරු ඇගෙවීම්

Warnings from the central bankers' bank

නික් බ්‍රිතිස් විසිනි

2011 ජූනි 28

ගෝලිය මූල්‍ය පද්ධතියේ හදුවතෙහිම දිරාපත්වීම හා කුණු වීම එන්ට එන්ටම ගැඹුරු වෙමින් හා පැතිරෙමින් තිබේ. 26 දින නිකුත් කරන ලද ජාත්‍යන්තර සමථ බැංකුවේ (බ්‍රිතිස්) වාර්ෂික වාර්තාවෙන් මතකෙරෙන නිගමනය එයයි.

මධ්‍යම බැංකුකරුවන්ගේ බැංකුව ලෙස සමහර විට හඳුන්වනු ලබන බ්‍රිතිස් 2008 සැළීතැම්බරයේ ලේමන් බඳුර්ස් ආයෝජන බැංකුව බිඳවැටීමට තුළු දුන් ගෝලිය මූල්‍ය පද්ධතියේ අන්තරායකාරී අසමතුලිතතාවන් පෙන්වා දුන් ආයතන කිහිපයෙන් එකක් විය. ඉන් තෙවසරකට පසුව දැන් එහි වාර්ෂික වාර්තාව තවත් මූල්‍ය අරුදුයක් ලගු එන බවට පැහැදිලි සලකුනු පෙන්වා තිබේ.

විශාලතම අන්තරායන්ගෙන් එකක් මතුවන්නේ ඉතා අඩු පොලී අනුපාතිකයන් හා තය වෛලදාපොලවලට මැදිහත්වීම මගින් මධ්‍යම බැංකු මූල්‍යතන හා බැංකු වලට සපයන ලද ඉමහත් සහන තුළිනි. “අනුග්‍රහාත්මක ආන්තික මූල්‍ය තත්ත්වයන්” එක දිගට පැවති තෙවන වසර සමග බැඳුනු “ප්‍රධාන දියුණු ආර්ථිකයන්හි බිඳුවට ආසන්න පොලී අනුපාතික තමන් පිටුදැකීමට බලාපොරොත්තුවූ එම විකාශනයන්ගේ ම ප්‍රති ප්‍රහාරයක තැගී එන අන්තරායකට මූහුනපා සිටියි.”

මෙම මැදිහත්වීමේ තරම මධ්‍යම බැංකුවල ගේෂ පත්‍රයන්හි “පෙර නොවූ විරු පරිමානයක” වර්ධනය මගින් ඇගෙවුම් කරයි. මූල්‍ය අරුදුයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද මහ බැංකුව හා එංගලන්ත බැංකුව යන දෙකම සිය වත්කම් දළ දේශීය නිෂ්පාදිතයෙන් (දෙදේනී) සියයට 8ක සිට සියයට 20 දක්වා වැඩිකළ අතර යුරෝ පද්ධතිය තුළ එය සියයට 13ක සිට එම කළාපයේ දෙදේනී සියයට 20 තරම් දක්වා ඉහළකට තැබේ.

මෙම දැවැන්ත ඇපේ දීම් තව ගැටුළ නිර්මානය කර ඇති. “අතිය දුෂ්කර අරුදුයක් තුළින් ගමන් කළ ගෝලිය ආර්ථිකයට මධ්‍යම බැංකු ගේෂ පත්‍ර පිළිබඳ ප්‍රතිපත්ති මගින් සහායක් ලැබී ඇති. කෙසේ වුව ද නම් වශයෙන් සඳහන් කළහානාත් පොලී අනුපාත අවධානම හා තය අවධානම වැනි මූල්‍ය අලාභයන්ට තුළු දිය හැකි දැඩි අවධානම වලට දැන් බැංකු

ගේෂ පත්‍ර නිරාවරනයට ඇති”. වෙනත් වචන වලින් කිවහාන් ප්‍රධාන බැංකු ගලවා ගැනීමට යැම නිසා මධ්‍යම බැංකුම අරුදුය තුළට ඇද දමා තිබේ.

එසේම ම ගලවාගෙන තිබෙන බැංකු ආරක්ෂිත අරමුද් හා මූල්‍යතන යලින් එම වලටම වැටී ඇති. කෙසේ ද යත් 2007-08 අරුදුය ඇවේල්බු එම ක්‍රියාවලින්ටම යලින් අවතිරන වීමෙනි. යලාර්ථයේදී අතිය සැක කටයුතු හා සමහර විට අමු අමුවේම මූල්‍ය අවහාවිතාවන් වන “මූල්‍ය නවතකරනයේ යලි හිස එස්වීම්” යනුවෙන් බ්‍රිතිස් පෙන්වා දෙන දේ පිළිබඳව එය “වෛලදාපොල ආතතිය මගින් උරගා නොබැඳුනු අවධානම් සහිත තව නිමැවුම් හඳුන්වා දීමේද මූල්‍ය අරුදුයට තුළුදුන් මතකයන් විෂද ලෙස යලි සිහියට නාවයි” යනුවෙන් අනතුරු අගවයි.

“ආර්ථිකයේ සමහර කොටස් අනෙක්වාට වඩා ද එක් මූල්‍ය ආයතනයක් තවෙකකට වඩා ද පක්ෂග්‍රාහී සැලකුම් ලැබීමේ පරිමාව” යන වැඩි සැලකිලි දැක්වීම ගැන මහ බැංකු විවේචනය කරන අතරතුර බ්‍රිතිස් වාර්තාව “දේපාලන ආර්ථික පිඩිත්තයන්” යනුවෙන් එය හඳුන්වන තත්ත්වය පෙන්වා දෙයි. නිදුසුනාක් ලෙස එක්සත් ජනපදයේදී බැංකු බොලර් වෛලියන ගනනින් ලබා තිබිය දී එවායේ ප්‍රතිපත්තිවල ගොදුරු බවට පත්වු නිවාස ගැනුම් කරුවන්ට කිසිවක් නොලැබීමත් එක්සත් ජනපද හාන්ඩාගාරය හා ගෝල්ඩ්මන් සැක්ස් අතර ගොඩිනැගී තිබෙන ලෙන්ගතු සබඳතාව වැනි කාරනා මත ප්‍රුළුල් ලෙස පැතිර තිබෙන කෝපය පළකිරීමේ වඩා ආවාරුදිලි කුමයකි, මෙය.

ප්‍රධාන කාර්මික ආර්ථිකයන්හි රාජ්‍ය තය පහත හෙලිමේ ප්‍රුළුල් පියවරයන් ඉල්ලා සිටින මූල්‍ය ආයතන වලට බ්‍රිතිස් සිය හඩ ද එක් කරයි. ප්‍රධාන ආර්ථිකයක් රාජ්‍ය තය අරුදුයට ඇද වැටුනහාන් එය විනාශකාරී ප්‍රතිවිඛාක ගෙන එනු ඇති.

“අප මෙහිදී කිසිදු අතපසු වීමකට ඉඩ නොකැඩිය යුතුයා ග්‍රීසියේ අයර්ලන්තයේ හා පෘත්‍රගාලයේ මූල්‍ය අරුදුයන් වලබාගෙන තිබෙන වෛලදාපොල ආකුලතා ප්‍රධාන ආර්ථිකයක රාජ්‍ය තය කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටුනහාන් ඇතිවිය හැකි ව්‍යසනය හමුවෙමි

නොවැදුගත් සූපු දෙයක් වනු ඇත” වාර්තාව එසේ පල කරයි.

“එක්කේ ඔබ වෙළඳපොලවල් පිළිබඳ විශ්වාසයෙන් සිටිනු හෝ නොසිටිනු ඇත. එබැවින් රාජ්‍යයකට සිය නය ගෙවා දැමීමේ හැකියාව හෝ කැමැත්ත පිළිබඳ විශ්වාසය හංග වීම අනුකූලීක පරිවර්තනයකට වඩා මත්ත් භාවයන්ගේ හඳිසි වෙනස්වීම් මගින් අංගලක්ෂිතවීමට බොහෝ ඉඩකඩ තිබේ.” එමනිසා ප්‍රධාන ආර්ථිකයක විශ්වාසය පිළිබඳ අර්බුදයක් අනුකූලයෙන් වර්ධනය වන තත්ත්වයකට වඩා හඳිසි කම්පනයක් වනු ඇත. “හඳිසි හා වියදම් සහිත ගැලපීම්” කිරීමට බල කෙරෙමින් වෙළඳපොල විශ්වාසය ඉක්මනින්ම වාෂ්පවීමේ හැකියාව පෙන්නුම් කළ කුඩා රටවල් ගනනාවක් කුල පවතින පසුගිය අත්දැකීම් හමුවේ “එක්සත් ජනපදයට සිය හිගය පහසුවෙන්ම පියවාගැනීමට වර්තමානයේ පවතින හැකියාව” මත ඔවුන් ඇල්ලිය නොහැකිවනු ඇතැයි වාර්තාව අනතුරු ඇගෙනිය.

නය මට්ටම් පහත හෙලීම සඳහා “කඩිනම් හා විශ්වාසදායක පියවර” ගන්නා ලෙස බේඛීමේ ආන්ඩු වලින් ඉල්ලා ඇත. එහෙත් මින් අදහස් වන්තේ අර්බුද පුරුව තත්ත්වය කරා යලිපැළීමෙන් නොවේ. රීතියා “ව්‍යුහාත්මක කර්තව්‍යයන්” විසඳිය යුතුය. “බොහෝ රටවලදී (මෙය) සිය ජනගහනය වයස්ගත වීම හමුවේ පොරාන්දුවී ඇති විශ්‍රාම යෝජනා කුම හා සමාජ ප්‍රතිලුහ තිරසාර කිරීම සරලවම බෙහෙවින් වියදම් අධික කර්තව්‍යක් බවට පත්ව තිබේ”.

එනම් බැංකු වෙළට ඇප දීමේ ප්‍රතිපලයක් ලෙස හටගෙන ඇති රාජ්‍ය නය ගෙවා දැමීම පිනිස ප්‍රශ්නක් යුද්ධ අවධිය තුළ ක්‍රියාත්මක කළ සමාජ ගුහ සාධන කටයුතුවල විශාල පදාසයක් අතුරා දැමීය යුතු බවයි බේඛීමේ අවධාරනය කරන්නේ. “අර්බුද පුරුව මූල්‍ය ආස්ථානය කරා ගමන් කිරීම සැහෙන්නේ නැති” බවයි. අර්බුද පුරුව මූල්‍ය පිළිවෙත් “ඉතා සතුවූදායක” යයි පෙනී ගියේ, “වත්කම් මිල උත්පාතයේ බදු ආදායම් “අනාගත ස්ථායිකරනය සඳහා උපයෝගී කරගත හැකි බෙරයන් ලෙස ක්‍රියා කිරීමට අතිරික්තයන් ගොඩනැගිය යුතු වීම” නිසාය. වෙනත් වෙන වලින් කිවහොත් කමිකරු පත්තියට බැංකු විසින් නිර්මානය කළ අතිත අර්බුදවලට පමනක් නොව අනාගතයේ පැන නැගීමට නියමිත අර්බුදවලට ද කරගැසීමට බලකළ යුතුය යන්නයි.

දියුණු දෙන්ශ්වර ආර්ථිකයන් ප්‍රමුඛ ගැටලු වලට මූහුනපා සිටින අතරතුර රීතියා නැගී එන වෙළඳපොලවල වේගවත් වර්ධනය සමස්ත ගෝලීය ආර්ථිකයේ ම ප්‍රසාරනය සඳහා තව පදනමක් සම්පාදනය කරනු ඇතැයි යන බොහෝ විට ඉදිරිපත් කරන ප්‍රකාශයට ද බේඛීමේ සියලුම වාර්තාවෙන් කුක්ෂුයක් ගසා තිබේ. ප්‍රධාන දෙන්ශ්වර ආර්ථිකයන්හි - සියලුමට වඩා එක්සත් ජනපද මහ බැංකුවේ “ප්‍රමාණාත්මක ලිහිල් කිරීම්” වැඩසටහන නිදුසුන් සපයන - ඉතා ලාභ නය සැපයුම නිසා ආහාර හා අනෙකුත් පාරිභෝගික හාන්ඩ මිල ඉහළ නැගීමට මෙන්ම තව වත්කම් මිල බුබුල මාලාවක් නිර්මානයේමේ වැඩෙන ගැටලු වලට මෙම ආර්ථිකයන් දැන් මූහුනපා සිටියි.

වාර්තාව මෙසේ සඳහන් කරයි: “නැගී එන වෙළඳපොල ආර්ථිකයන් අර්බුදයේ නරකම තත්ත්වය මගහැර ගැනීමට සමත්වූ තමුන් අර්බුදයට ගමන් කිරීමේ දියුණු ආර්ථිකයන්හි දක්නට ලැබුණු ආකර්ෂණය බෙහෙවින් සමාන අසමතුලිතයන් වර්ධනය වීමේ අවදානම ඉන් බොහෝමයක් දැන් දරා සිටියි. නැගීඳින වෙළඳපොල ආර්ථිකයන් ගනනාවකම දේපල මිල ගනන් දැවැන්ත වේග අනුපාතයකින් වැඩෙන අතර පෙන්දාගලික අංශයේ නයගැනීමකම ද වේගයෙන් ඉහළ නැගෙමින් තිබේ.”

නිදුසුනක් ලෙස ලෝක වර්ධනය සම්බන්ධයෙන් ඒසා ප්‍රමුඛ ක්‍රියාකළාපයක් ඉටුකළ වීනය වාර්තාව තුළ නම් වශයෙන් සඳහන් නොකළත් එහි විස්තරයට වඩාත් සම්පාදන ගැලපෙන එක් ආර්ථිකයකි, වීනය.

ලෝක දෙන්ශ්වර ආර්ථිකයේ ගැමුරුවන බිඳ වැටීම කමිකරු පත්තිය හමුවේ තිරනාත්මක දේශපාලන අභියෝග මතකර ඇති බව වාර්තාව පැහැදිලි කරයි.

එයට මූහුනදීම පිනිස ගෝලීය ප්‍රාග්ධනයේ නියෝජිතයින් අත වැඩපිළිවෙළක් තිබේ. ඒ ඇතිකළ නොහැකි “ප්‍රකාන්තිය” නොවේ. ඒ 1930 ගනන්වල මට්ටමේ සමාජ කොන්දේසි කරා පසුබසින්නාවූ ප්‍රති විප්ලවයයි.

අඩුවෙන් සිතා නොබැඳු හා තිරනාත්මක මෙන්ම නොඅඩු නිර්දය හාවයකින් ක්‍රියාත්මක කරන්නාවූ ස්වකියමය වූ ඉදිරිදරුණයක් කමිකරු පත්තිය විසින් වර්ධනය කළ යුතුය. මූල්‍ය ප්‍රාග්ධනයේ වැඩපිළිවෙළට පුළුල්ම ප්‍රතිරෝධය සංවිධානය කිරීමේ දී එය කමිකරු ආන්ඩු පිහිටුවීම සඳහාත් ආර්ථිකයේ සමාජවාදී පරිවර්තනයක් සංවිධානය කරන්නාවූත් දේශපාලන බලය සඳහා අරගලයක් ද වර්ධනය කළ යුතුය.